

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
අමාත්‍යාංශය,
තිදහස් වතුරුය,
කොළඹ 07.
2006.08.03

සියලුම අමාත්‍යාංශ ලේකම්බරුන්,
දෙපාරතමේන්තු ප්‍රධානීන්,
දිස්ත්‍රික් ලේකම්බරු සහ ප්‍රාදේශීය ලේකම්බරුන්,

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය ක්‍රියාත්මක කිරීම.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වූයේ රජයේ කාර්යාල වල පැවති සේවාවන් අනුව බෙදුන වැඩ කුමය වෙනුවට බහුකාරය වැඩ පිළිබඳ දැනුම කුසලනාවය සහ ආකල්පයන්ගෙන් පිරපුන් තිලඛාරින්ගෙන් සමන්විත එක් සේවාවක් බිජිකිරීමයි. මෙම සේවය පිහිටුවා දැනට වසර 1 1/2 ගත වී ඇතන් රාජ්‍ය ආයතන ත්වමන් පැරණි වැඩ කුම වලින් මිදි ඇති බවක් නොපෙනේ. සේවයට ආයතන තිලඛාරයන් සේවය තුළ සත්‍ය ලෙස දෙක වන පරදී රජයේ කාර්යාල වල කාර්ය මණ්ඩල ප්‍රතිසංචිතය කිරීමේ වගකීම දෙපාරතමේන්තු ප්‍රධානීන්ට පැවරෙන කාර්යයකි. එහෙයින් ඉදිරියේදී පැවැත්වෙන සේවයේ උසස් කිරීමේ සහ කාර්යාල වල මණ්ඩල ප්‍රතිසංචිතය කිරීමේ වගකීම දෙපාරතමේන්තු ප්‍රධානීන්ට පැවරෙන කාර්යයකි. එහෙයින් ඉදිරියේදී පැවැත්වෙන සේවයේ උසස් කිරීමේ සහ කාර්යාල වල මණ්ඩල ප්‍රතිසංචිතය කිරීමේ වගකීම දෙපාරතමේන්තු ප්‍රධානීන් හා අන්දුකීම් ලබාගැනීමට ඉඩප්‍රස්ථාව සලසා දිය යුතු හෙයින් මේ පිළිබඳව අවශ්‍ය පියවර නොපාව ගත්තා ලෙස දත්තවමි.

02. තව සේවයට අන්තර්ග්‍රහණය කළ තිලඛාරයන් තවදුරටත් ලිපිකරුවන් ,යතුරු ලේකකයන් ,පොන් තබන්නන් ,සරජ්වරුන් ,ලිංගලේකයන් හෝ ගබඩ හාරකරුවන් සේ සැලකිය යුතු නොවේ. රැකියා වියෝජිකරණයට ලක් වූ එම තතතුරු වෘත්තීමය තන්ත්වයකට පත් කළ යුතුය. ඒ සඳහා කාර්ය මණ්ඩලය මතා ලෙස සංචිතය කිරීම, සුදුසු කාර්යාල කුම හාවිතා කිරීම සහ වැඩ සංචිතය හා පැවරීමේ වෙනස්කම් උපයෝගී කරගත හැක. සේවය ස්ථාපිත කිරීම හෝතුවෙන් කාර්යාල වල මෙතෙක් පැවති තතතුරු අහෝසි වෘත්තක් සිදු වේ යැයි මෙයින් අදහස් නොවේ.

03. සේවයේ තිලඛාරයන්ගේ තතතුරු නාමය "රාජ්‍ය කළමනාකරණ සහකාර" වන අතර ඒ ඉදිරියෙන් අදාළ පත්තිය සඳහන් කළ හැක. මෙතෙක් පැවති "ප්‍රධාන ලිපිකරු" යන තතතුරු නාමය ඒ අනුව "ප්‍රධාන කළමනාකරණ සහකාර" ලෙසට වෙනස් වේ. එහෙන් පරිපාලන තිලඛාරී ,මූල්‍ය සහකාර, අභ්‍යන්තර විගණක තිලඛාරී, සරජ වැනි විෂය තතතුරු නාම අවශ්‍ය පරදී එලෙසිම හාවිතා කළ හැක. තිලඛාරයන් සතු අන්දුකීම් පළපුරුද්ද හා කුසලනා අනුව කාර්යාල වල මෙතෙක්

කරගෙන ආ සියලුම කාර්යයන් ඉදිරියේදී විශේෂ දීමතාවන් ඉල්ලීමේ නිමිකමතින් තොරව සේවයට අයන් කාර්යයක් ලෙස කරගෙන යමට ඔවුන් බැඳී සිටී. එසේම පූර්ව සේවයේ යම්කිසි විෂය / මූල්‍යය වගකීමක් හේතුකොට ගෙන ඇප තුබීම වැනි තියමයන් වූයේ තම එවැනි විෂයයන්ට අදාළ තියමයන් ඉදිරියට ද බලපුවැන්වීම ට බාධාවක් තොමැත.

04. සේවයේ I ,II ,III පත්තිවල තිලුධරයන් එකම විෂයයේ හෝ එකම ගාබාවේ වසර ගණනාවක් දිගින් දිගටම රඳවා තිබීම වහාම තතර කළ යුතු වේ. ඔවුන් විවිධ විෂයයන්ට මාරු කර බහු සේවා හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලුයිය යුතුය. මේ සඳහා විෂයහාර තිලුධරයන් විසින් කරනු ලබන සෑම කාර්යයක් සඳහාම කාර්ය පරිපාලි / පියවර සටහන් සකස් කර තිබය යුතු වේ. ඉදිරියේදී විෂයයන් මාරු කිරීමේ දී හෝ සේවා ස්ථාන මාරු කිරීමේ වලදී පුද්ගල දැනුම බාධාවක් කොට තොසුලකිය යුතුය. කාර්යාලයක අංශ ,ගාබා හෝ විෂයයන්හි වැඩ සංවිධානය කිරීමේදී සෑම විටම එක සේ වැදගත්කමක් ,වගකීමක් හා වට්තාකමක් ජනිත වන පරිදි කටයුතු කිරීමෙන් සම රුවිකත්වයකින් යුතු වැඩ පරිසරයක් තිරමාණය කරගත හැක. එවිට විෂයයන් හෝ ගාබාවන්හි ප්‍රියනාවයේ විෂමතා ඇති තොවන හෙයින් මාරුවීමට තිලුධරයන්ගේ අකමුත්ත දුරු විය හැක.

05. තව සේවය ක්‍රියාත්මක කිරීමේදී කාර්යාල වල මෙතෙක් පැවතගෙන ආ ගුම විභාග්ත වැඩ කුමයෙන් බැහුර විය යුතුය. උදහරණයක් ලෙස ලිපිගෙනු ආරුත ක්‍රියාකාරකම් වල යෙදුන ලිපිකරු සේවයේ තිලුධරයන් තම විෂය කාර්යයන්ට අදාළ ලිපි යතුරු ලියනය කිරීම ඇතුළු කාර්යාල යන්තු උපකරණ හාවිතය පිළිබඳ ගිල්පිය දැනුම ලබාගත යුතුය. එසේම යතුරු ලේඛක ඇතුළු අනෙකුත් සේවා වලින් අන්තර්ග්‍රහණය වූ තිලුධරයන්ද ඔවුන්ට පෙර තොපුවරුන කාර්යයන් වලට තුරු විය යුතුය.

06. තිලුධරයන් සේවය තුළ සක්‍රිය කිරීමේ දී පහත දැක්වෙන කරුණුද සැලැකිල්ලට ගැනීම මැතිවී.

(අ) පළපුරුදු තිලුධරයන් හා මූසු කරමින් දැනුම කුසලතා සහ අන්දකීම් තුවමාරු කර ගැනීමේ අභ්‍යන්තර ඇතුළත් සේවාස්ථ පුහුණු කිරීම් සංවිධානය කිරීම.

(ආ) පරිගණකය, ගැක්ස් යන්තුය, ජායා පිටපත් යන්තුය වැනි කාර්යාලයිය විවිධ යන්තු උපකරණ හාවිතය, තබන්තුව සහ ආරක්ෂා කර ගැනීම පිළිබඳ අවබෝධය හා උතන්ද්‍රව ඇති කිරීම තුළින් වෘත්තිමය තිපුණාවයන් උදකර ගැනීමට පහසුකම් සැලුයිම.

(ඇ) සංවිධානයේ අරමුණු සහ ඉලක්ක පිළිබඳව ද බාහිර සහ අභ්‍යන්තර සබඳතා පිළිබඳව ද ආයතනයට සම්බන්ධ සේවාලාභීන් සහ ඔවුන්ගේ අපේක්ෂා පිළිබඳව ද දැනුවත්හාවය මෙන්ම හැඟීමක් ඇති කරවීම.

07. එමෙන්ම සේවය තුළ එකිනෙක සම්බන්ධතා දක්වන කාර්යයන් කිහිපයක් ඉටු කිරීමේ බහු කාර්ය වැඩ ක්‍රමයන්ට ද (Multi Duty System) තිලුදරයන් තුරුකරවීය යුතුය. උදාහරණයක් ලෙස ලේඛි ලේඛක රාජකාර පමණක් ඉටු කළ තිලුදරයෙකු තැපැල, සත්ත්වේදන උපකරණ හාවිතය, පරිගණක හාවිතය, මහජන සම්බන්ධතා, රස්වීම්, සාකච්ඡා සංවිධානය කිරීම, රහස්‍ය ලිපිගොනු කටයුතු, සූල් අක් මූදල වැනි විවිධ සහයක රාජකාර වැඩ එක් කරමින් තනතුර අවශ්‍යතාවය පරිදි කාර්යාල ලේකම් (Office Secretary) පුද්ගලික සහකාර (Personal Assistant) වැනි වෘත්තීය තන්ත්වයනට දියුණු කළ හැක. එවැනි තනතුරකට යෝග්‍ය පුද්ගලික හා වෘත්තීය වර්ත්‍යාග වලින් යුත් සේවයේ වෙනත් ඕනෑම තිලුදරයෙකු යෙද්වීමට ද බාධාවක් තොමැති. මේ අනුව එක් එක් කාර්යාල වල පවත්නා තන්ත්වයනට අදාළ වන පරිද්දෙන් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය එලුදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන යොදාන ලෙස මෙයින් දන්වමි.

ඩීසුන්ය
චි. දීසුන්යක

ලේකම්,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
අමාත්‍යාංශය.